



**මාධ්‍ය නිවේදනය**  
**කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 දෙසැම්බර්**  
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2019 පෙබරවාරි 11

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 දෙසැම්බර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2017 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 දෙසැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.2% ක වැඩිවීමක් වාර්තා වේ. තව ද 2018 සහ 2017 යන වර්ෂවල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 109.0ක් සහ 107.7 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ. මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත.

2017 දෙසැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 දෙසැම්බර් මස 'දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන', 'බීම වර්ග නිෂ්පාදනය', සහ 'පිරිසකසන ලද ලෝහ නිෂ්පාදනය', වල පිළිවෙලින් 27.7%, 14.0% සහ 10.1% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තව ද, 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2018 දෙසැම්බර් මාසයේ දී ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය ද 0.2% ක වැඩිවීමක් වාර්තා කරයි.

එසේ වුවත්, 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටෙලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන), 'දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන' සහ 'රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය' වල 2017 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 32.3%, 20.9% සහ 19.0% ක අඩුවීමක් වාර්තා විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2017 - දෙසැම්බර්	107.7
2018 - දෙසැම්බර්	109.0
ප්‍රතිශත වෙනස (%) - 1.2	
2018 සිව්වන කාර්තුව - 109.1	

කාර්තුමය වශයෙන් සැලකූ විට 2018 වර්ෂයේ සිව්වන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 0.9 % කින් වර්ධනය වී ඇත.

2018 දෙසැම්බර් මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ([www.statistics.gov.lk/Industries](http://www.statistics.gov.lk/Industries))